

මාවනැල්ල ප්‍රාදේශීය සභාව,  
කැගල්ල දිස්ත්‍රික්කය

-----

1. මූල්‍ය ප්‍රකාශන

-----

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

-----

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2017 පෙබරවාරි 17 දිනද ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන 2016 මාර්තු 10 දිනද විගණනයට ඉදිරිපත් කර තිබූ අතර සමාලෝචිත වර්ෂයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2017 ජූනි 30 දින සභාවේ ලේකම්වරයාට යවා ඇත.

1.2 තත්ත්වාගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2016 දෙසැම්බර් 31 දිනට මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

-----

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

-----

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) පළාත් සභා උපමාන පාදක අරමුදල් යටතේ ඉකුත් වර්ෂයට අදාළ කර්මාන්ත 04 ක නිමි වැඩ වටිනාකම රු.1,155,596 ක් වුවත් ණයහිමියන් හා ණයගැතියන් සඳහා රු.1,167,071 ක ප්‍රතිපාදන සැලසීම හේතුවෙන් 2016 දෙසැම්බර් 31 දිනට කර්මාන්ත ණයගැතියන්ගේ හා ණයහිමියන්ගේ වටිනාකම රු.11,475 බැගින් වැඩියෙන් දක්වා තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේ දී ලැබී තිබුණු ආයුර්වේද ආධාර රු.760,500 ක් දඩ හා වරෙන්තු ගාස්තු ආදායමක් ලෙස ගිණුම්ගත කිරීම නිසා ආදායම් ආධාර රු. 760,500 ක් අඩුවෙන් හා දඩ හා වරෙන්තු ගාස්තු ආදායම එම ප්‍රමාණයෙන් වැඩියෙන් දැක්වුණි.

(ඇ) සමාලෝචිත වර්ෂය තුළ ලැබී තිබුණු රු.893,873 ක රථගාල් ආදායම, කුලී ආදායමක් ලෙස සලකා ගිණුම්ගත කිරීම නිසා සමාලෝචිත වර්ෂයේ සේවා සඳහා ගාස්තු ආදායම රු. 893,873 ක් අඩුවෙන් හා කුලී ආදායම එම ප්‍රමාණයෙන් වැඩියෙන් දැක්වුණි.

(ඇ) ඉකුත් වර්ෂවල වරිපනම් කොට්ඨාශ 02ක් තුළ සභාව සතු දේපොල 38 ක් සඳහා රු. 35,356 ක් බිල් කිරීම හා පෞද්ගලික දේපලක් වෙනුවෙන් රු.42,060 ක් වැඩිපුර බිල්කිරීම නිසා 2016 දෙසැම්බර් 31 දිනට ආදායම් ණයගැතියන් හා සමුච්චිත අරමුදල් ගිණුමේ ශේෂය රු.77,416 ක් වැඩියෙන් දැක්වුණි.

1.3.2 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

-----

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) සමාලෝචිත වර්ෂය අවසානයට ලැබියයුතු ගිණුම් ශේෂවල වටිනාකම රු. 65,717,951 ක් වූ අතර ඒ තුළ රු.28,617,097 ක් වූ වර්ෂයකට වඩා පැරණි ශේෂයන් විය.

(ආ) සමාලෝචිත වර්ෂය අවසානයට ගෙවියයුතු ගිණුම් ශේෂවල වටිනාකම රු.96,939,906 ක් වූ අතර ඒ තුළ රු. 22,852,304 ක් වූ වර්ෂයකට වඩා පැරණි ශේෂයන් විය.

1.3.3 නීති, රීති, රෙගුලාසි වලට අනුකූල නොවීම.

-----

පහත දැක්වෙන නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි හා

කළමනාකරණ තීරණ වලට

යොමුව

අනුකූල නොවීම

-----

-----

(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා වර්ෂ ගණනාවක සිට ඉදිරියට ගෙන එමින් පනතේ 158(1)වගන්තිය හා ප්‍රාදේශීය පවතින රු.6,942,540 ක් වූ හිඟ වරිපනම් බදු සභා මූල්‍ය රීති 33 අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ආ) 1971 අංක 38 දරන සේවක කිසියම් මාසයක් සඳහා ගෙවිය යුතු දායක අර්ථසාධක අරමුදල් (සංශෝධිත) මුදල් ඊළඟ මාසයේ අවසාන දිනට කලින් ශ්‍රී පනතින් සංශෝධිත 1958 අංක 15 ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක දරන සේවක අර්ථසාධක අරමුදල් අරමුදලට ප්‍රේෂණය කලයුතු වුවත් 2003 අප්‍රේල් සිට 2008 ඔක්තෝබර් දක්වා කාලපරිච්ඡේදය වෙනුවෙන් දායක මුදල් ගෙවීම ප්‍රමාද වීම මත අධිභාර ලෙස රු.80,666 ක් ගෙවා තිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික

සමාජවාදී ජනරජයේ මුදල්

රෙගුලාසි සංග්‍රහය

(i) මු.රෙ.371 (2) ආ

තත්කාර්ය අතුරු අග්‍රිම අදාල කාර්යය නිමකල විගසම පියවිය යුතු වුවත් 2016 වර්ෂයට අදාලව නොපියවූ අත්තිකාරම් රු.623,224 ක් විය.

(ii) මු.රෙ.396 (ඇ)

නිකුත් කළ නමුත් මාස 06 ක් තුළ ගෙවීම සඳහා ඉදිරිපත් නොකරන ලද වටිනාකම රු.17,200 ක චෙක්පත් 04 ක් සම්බන්ධයෙන් කටයුතු කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.33,446,236 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.30,295,596 ක් වූයෙන් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු.3,150,640 ක වර්ධනයක් දක්නට ලැබුණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

මූල්‍ය ප්‍රතිඵලය රු.3,150,640 ක වර්ධනයට ආදායම් විෂයයන් 04 ක වැඩිවීම හා වියදම් විෂයයන් 05 ක අඩුවීම ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

2.3 ආදායම් පරිපාලනය

2.3.1 ආදායම් රැස් කිරීමේ කාර්යසාධනය

සමාලෝචිත වර්ෂයට අදාලව ඉදිරිපත් කර තිබූ බිල්කල ආදායම ,තථ්‍ය ආදායම හා හිඟ ආදායම පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2016.12.31				2016.12.31 දිනට හිඟය		
	2016.01.01 දිනට හිඟය	2016.12.31 දිනට හිඟයෙන් අයකිරීම	2016 වර්ෂයේ බිල් කිරීම	වර්ෂයේ බිල්කිරීම් වලින් අයවීම	2016.01.01 දිනට පැවති හිඟය	වර්ෂයේ බිල්කිරීම් වලින් හිඟය	මුළු හිඟය
	රු.000	රු.000	රු.000	රු.000	රු.000	රු.000	රු.000
(i) වරිපනම් හා බදු	13,899	6,781	11,822	6,695	7,117	5,127	12,244
(ii) බදු කුලී	1,741	58	18,256	18,159	1,683	97	1,780
(iii) බලපත්‍ර ගාස්තු	126	14	1,450	1,450	112	-	112
(iv) වෙනත් ආදායම්	<u>55,638</u>	<u>30,593</u>	<u>112,763</u>	<u>1,225</u>	<u>25,045</u>	<u>77,581</u>	<u>102,626</u>
එකතුව	<u>71,404</u>	<u>37,446</u>	<u>144,291</u>	<u>27,529</u>	<u>33,957</u>	<u>82,805</u>	<u>116,762</u>

2.3.2 වරිපනම්

-----

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) වසර 05 කට වරක් වරිපනම් තක්සේරුවක් සිදුකළ යුතු වුවත් 2008 වර්ෂයෙන් පසුව වරිපනම් බදු තක්සේරුවක් නොකිරීම හේතුවෙන් සංවර්ධන කාර්යයන් මත වාර්ෂික වටිනාකම වැඩිවන දේපල හඳුනාගැනීමට නොහැකිවීම නිසා වාර්ෂිකව සභාවට විශාල ආදායම් ප්‍රමාණයක් අහිමිවී තිබුණි.
- (ආ) හිමිකම් සංශෝධන සඳහා 2010 වර්ෂයේ දී කමිටුවක් පත්කර තිබුණද 2010 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා ලැබී තිබූ හිමිකම් සංශෝධන ඉල්ලුම්පත් 1,153 කින් 535 ක් සංශෝධනය වී නොතිබුණි. හිමිකම් සංශෝධනය කඩිනම් කර ගැනීම හිඟ වරිපනම් ගැටළු සඳහා ද සහායක් වන බව නිරීක්ෂණය කෙරේ.
- (ඇ) කොමිස් ගෙවීමේ පදනම මත සේවකයන් 03 දෙනෙකු බඳවාගෙන හිඟ වරිපනම් බදු අයකර තිබුණද 2016 ඔක්තෝබර් 31 දිනට බදු අය කිරීමේ ප්‍රතිශතය සියයට 41 ක් ව පැවතුණි.

2.3.3 බදු කුලී

-----

2002 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා කාලපරිච්ඡේදයට අදාළව මස්කඩ කාමර 18 කින් හා මාළකඩ කාමර 04 කින් හිඟ කුලී වශයෙන් එකතුව රු.1,081,079 ක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

2.3.4 බලපත්‍ර ගාස්තු

-----

2016 වර්ෂය වෙනුවෙන් බලපත්‍ර ලබා නොගත් ව්‍යාපාර 35 කින් රු.27,200 ක බලපත්‍ර ගාස්තු අයවිය යුතුව තිබූ නමුත් ගෙවීම් පැහැර හරින්නන් වෙනුවෙන් නීතිමය පියවර ගෙන නොතිබුණි.

2.3.5 වෙනත් ආදායම්

-----

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) 2011 දෙසැම්බර් 09 දිනැති අංක 1736 දරන ගැසට් නිවේදනය ප්‍රකාරව සභා බල ප්‍රදේශයේ සවිකරන ස්ථාවර හා තාවකාලික දැන්වීම් පුවරු මත ගාස්තු අයකළ යුතු වුවත් දැන්වීම් පුවරු 05 කින් හිඟ දැන්වීම් පුවරු ගාස්තු රු.169,600 ක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) 2016 වර්ෂය සඳහා ස්ථාවර දැන්වීම් පුවරු සමීක්ෂණයක් සිදුකර නොතිබූ අතර, 2016 ජුනි 29 දින කළ භෞතික පරීක්ෂාවට අනුව ස්ථාවර ප්‍රචාරක දැන්වීම් පුවරු 30 කින් ගාස්තු අයකර ගැනීමට කටයුතු නොකිරීම නිසා රු.380,065 ක ආදායමක් සභාවට අහිමි වී තිබුණි.
- (ඇ) ළමා උද්‍යානය අසල රථගාල වෙනුවෙන් 2014 වර්ෂය සඳහා ලැබිය යුතු රු.100,866 ක හිඟ මුදල අයකර ගෙන නොතිබුණි.

2.3.6 උසාවි දඩ හා මුද්දර ගාස්තු

-----

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් 2016 දෙසැම්බර් 31 දිනට අයවිය යුතුව තිබුණු උසාවි දඩරු. 2,097,125 ක් හා මුද්දර ගාස්තු රු.38,144,432 ක් විය.

3. මෙහෙයුම් සමාලෝචනය

-----

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

-----

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා තනතුරු වර්ග 08 ක් සඳහා සේවකයින් 21 දෙනෙකු සේවයේ යොදවා තිබූ අතර තනතුරු 06 ක පුරප්පාඩු සේවක සංඛ්‍යාව 09 ක් විය.

(ආ) 2005 වර්ෂය හා 2014 වර්ෂය අතර කාලපරිච්ඡේදය තුළ ස්ථාන මාරු, විශ්‍රාම ගිය හා අතුරුදහන් වූ සේවකයන් 11 දෙනෙකුගෙන් අයවිය යුතු රු. 295,452 ක සේවක ණය අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

සභාවට අයත් මාවතැල්ල නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවේ ඖෂධ වර්ග 30 ක් හා අල්පිටිය බෙහෙත් ශාලාවේ ඖෂධ වර්ග 23 ක් 2015 දෙසැම්බර් 31 දින වන විට අවසන්ව තිබුණද 2016 ජූලි දක්වා එම බෙහෙත් වර්ග සැපයීමට කටයුතු නොකිරීම නිසා සායන පැවැත්වීම හා බාහිර ප්‍රතිකාර සේවාවන් පැවැත්වීම ගැටළුවක්ව පැවති අතර රෝගීන්ගේ පැමිණීම ද අඩුවී තිබුණි.

3.3 සන අපද්‍රව්‍ය කළමනාකරණය

කසල කළමනාකරණ මධ්‍යස්ථාන භූමියට ගලී බඩුසරය මගින් රැගෙන එන මල අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා දීර්ඝ කාලයක සිට ප්‍රයෝජනයට ගන්නා අන්තරාක්ෂිත වල උතුරා යාමට ආසන්නව තිබුණු අතර, සුළු වර්ෂාවකදී පවා වල උතුරා කසල කළමනාකරණ මධ්‍යස්ථාන භූමිය ආසන්නයෙන් ඇති මාඔයට ගලායාමේ අවධානමක් පැවතුණි. කසල කළමනාකරණ මධ්‍යස්ථාන භූමියට මල අපද්‍රව්‍ය ගලා යාමෙන් එහි කටයුතු අඩාල වීමටත් , පරිසරයට විවෘත වීමෙන් සේවකයින්ගේ සෞඛ්‍යයට තර්ජනයක් වීමටත් හේතුවී තිබුණි. සභාව සතුව ගලී බඩුසර දෙකක් පවතින නමුත් 2015 වර්ෂයේ සිට ගලී සේවය, පොදු ස්ථාන වලට පමණක් සීමා කර තිබුණි. ඒ අනුව ගලී බඩුසර දෙක නිශ්කාර්ය වත්කම් බවට පත්වී තිබුණු අතර මහජන අවධානය නිසිපරිදි ඉටුවී නොතිබුණි.

4. ගිණුම් කටයුතු භාවය හා යහපාලනය

4.1 අයවැය පාලනය

(අ) සමාලෝචිත වර්ෂයට අදාළ අයවැය ලේඛනය මගින් ප්‍රතිපාදන සලසා තිබුණු වැය විෂයයන් 45 ක එකතුව වූ රු.48,026,000 ක ප්‍රතිපාදන සියයට 100 ක් හා වැය විෂයයන් 10 කට අදාළව ප්‍රතිපාදන වලින් සියයට 80ක් සියයට 99ක් අතර ප්‍රතිශතයකට සමානව රු.19,951,218 ක් උපයෝජනය කර නොතිබුණි.

(ආ) ආදායම් විෂයයන් 06 ක ඇස්තමේන්තුගත ආදායම රු. 6,500,000 ක් වූ අතර තථ්‍ය ආදායම රු.2,490,440 ක් වූයෙන් අයවැයගත ආදායමට සාපේක්ෂව එකී ආදායම් විෂයයන් වල ආදායම් අය කිරීමේ විචලනය සියයට 33 සිට සියයට 69 දක්වා පරාසයකින් අඩුවී තිබුණි.

5. පද්ධති හා පාලන

පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි සභාවේ විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

<u>පද්ධතිය</u>	<u>නිරීක්ෂණය</u>
(අ) ආදායම් පරිපාලනය	(i) වරිපනම් බදු සඳහා දේපල තක්සේරුව නියමිත පරිදි නොකිරීම (ii) හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු නොකිරීම
(ආ) අයවැය පාලනය	(i) ඇස්තමේන්තුගත වැය ප්‍රතිපාදන වල සැලකිය යුතු ඉතිරියක් තිබීම (ii) ඇස්තමේන්තුගත ආදායම් අයකර නොගැනීම